



දුරස්ථල හා අධ්‍යාපන ඒකකය - රුහුණ විශ්වවිද්‍යාලය
Distance and Continuing Education Unit - University of Ruhuna

ගාස්තුවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම හා ග 2014 ප්‍රතිච්ඡලය - 2018 ජූනි/ඡූලි
Bachelor of Arts General (External) Degree Part I Repeat Examination 2014 – June/July 2018

පාසා 2.2 - ව්‍යාකරණ හා අනිර්දිෂ්ට ග්‍රන්ථ
PAG 2.2 - Grammar and Unspecified Texts

කාලය පැය තුන සි

පළමුවන කොටසේ ප්‍රශ්න සියල්ලටත් දෙවන කොටසින් ප්‍රශ්න දෙකකටත් (02)

පිළිතුරු සපයන්න

පැහැදිලි අත් අකුරින් පිළිතුරු සපයන්න

පළමු කොටස

01. සිංහලට පරිවර්තනය කරන්න.

සා සබඩා තං ප්‍රවත්තියා ආච්‍යක්‍රී, රජා කුදානියා මය,
එකත්තාන තත්ත්ව ගනකාධියා තං රජගහා ගනත්ව, හාගිනෙනෙයෙනා
සඳුවා ආගන්තාව, මයෙන් රජෝ. ගණනීසාමිනි රජගහා ගව්ත්තාන,
අත්තර්මගෙය කණ්ඩාජකාභානුකොටුවා තුන්ත්, බහා උදිකා ව පෙම
තායා සුඩුමාලුපක්‍රීකායා ආගාධාර න සමඟ, පරිණාමී, සො රජගහා
පාපුණ්නතානා මිකාලේ අංශරේඛ පිහිනෙසු පාපුණී, අජ්‍ය සාලායා
සමින්ව, සොව මයෙන් හාගිනෙනායා පෙනීසාමිනි බහි තාගරේ
සාලායා තීප්පේ; තායා රනතිසාගේ ව්‍යුහීනානි ප්‍රවත්තීයා, කානීපය
වාරේ බහි තීක්‍රම, තත්තා පට්සීය පදනුව, ගනතුව, අසෙකාන්තාන,
තායා, ඉහියා, අංශීක තීප්පේකු, බලවපවුයෙ කාලමකාසි, සා
තායා, මතතාව, කුදානි, දීපු රුවෙසු, රජෝ. කාගරන්, ඉදානි
පරසා බහි තාගරේ, අනාථසාලායා අනාථකාලකිරියා කානී,
තීප්තතානා මයෙන්, සාම්කී කොසලුරුජානි, අංශීනි වදමානා උච්ච,
සඳුන පරිදුවිසුවා අරණී, මත්‍යායා සුන්නා, රුයුදු ආරෝග්‍ය මත්‍යායා මකාපරි
හාගරන සරිරකිවාව, කාගරන්, විඩුවහා ගණනීසාමිනි ගෙරීම
වර්පෙන්ව, බලකායා සනානීපාමෙන්සි, අමවත්, පාදෙසු පත්තිනාව, සෑව
දෙව තුම්බාකා මානුමෙලා අරෝග්‍ය අසා තුම්බාකා ගනතුව,
ගුනතා හැවෙයා, ඉදානි පන විඩුවහා පියා තුම්බා නීසාය තත්තා
දීසාපෙනුව, අරහානීයා සඳහාපෙන්වා, නීවාරේසුවා

(ලකුණු 20 කි)

02. සිංහලට පරිවර්තනය කරන්න.

න යුතුකිමානා න බලෙලුකටයේහි
කර න ජේරනැනී නාවාපි මියර,
සබලං හි කුං ජානිජරයුපදුහිං
කමෙම මනී ශෞනී වරුම් බමම්.

ව්‍යුරභිඩිහිං සොනු යුත්සියරුපං
ඡයනුගි රත්නා බිඛාපනි පසුයා,
න මවුවෙනා ජේනුං උස්සාහනැනී
කමෙම මනී ශෞනී වරුම් බමම්.

හන්සි අසෝනි රෙල්හි පතනිහි
පරිවර්තනා මූවලරු එක්වෙයා,
න මවුවෙනා මූවල්තු උස්සාහනැනී
කමෙම මනී ශෞනී වරුම් බමම්.

ග්‍රැන්ජ් අසෝනි රෙල්හි පතනිහි
සුර පහසුන් නනි පබංසය තයි,
න මවුවෙනා හැස්ත්තුං උස්සාහනැනී
කමෙම මනී ශෞනී වරුම් බමම්.

මහඝ ග්‍රැ, සින්නයලා ප්‍රේන්නා
නගරනී මදුනැනී ජනාං ගන්නැනී,
න මවුවෙනා මදුංතුං උස්සාහනැනී
කමෙම මනී ශෞනී වරුම් බමම්.

(ලකුණු 20 කි)

03. පාලියට පරිවර්තනය කරන්න.

හෙතෙම එක්දිනක් රජමාලිගාවේ වැඩකිරීමට යන ගමන් තම පුත්‍රයාද යගෙන ඇයේය. ඒ තරුණ පුත්‍රයා එහි දෙවාගනක් හා සමාන වූ අලංකාර කර සැරසුණු ලිවිජලී කුමාරිකාවක් දැක කෙලෙස් වසාගව පිළිබඳ සින් ඇතිව පියා සමග රජ මාලිගාවෙන් නික්මී අවුත් අර රුපත් කුමාරිකාව ලැබෙන්නේ නම් ජ්වන් වන්නෙම්. නොලැබෙන්නේ තම මෙහිම මාගේ මරණය වන්නේ යයි ආහාර වර්ෂනය කොට ඇද වැළඳගෙන භාත්තේය. ඉක්බිති පියාතුමා ඔහු වෙත එළඹ දරුවා නොලැබිය යුතු දෙයට ආසා නොකරව. ඔහු පහත් ජම්මයක් ඇති කරණවැමියකුගේ පුත්‍රයෙකි. ලිවිජලී කුමාරිකාව ස්ක්‍රීය දියාණියකි. උසස් කුල ඇත්තේය. ඇ තුළට තුපුදුපුය. තුළේ ජාතියට ගෝතුයට සමාන වෙනත් කුමාරිකාවක ගෙන එන්නෙමිය කිවේය. හෙතෙම පියාගේ කජාව පිළි නොගනිය. ඉක්බිති ඔහුට මව, සහෝදරයා, සහෝද්‍රී, ප්‍රංශීඳමා, බාජ්පා ආදි සියලුම තැයෙදා හිතම්තුයේද රස්වී කරුණු පැහැදිලි කළහ. ඒ ගැන අවබෝධ කරවීමට නොහැකි වූහ. ඔහු එහිම මළානික වී අතිරියෙන්ම මැලවී මරණයට පත්විය. ඉක්බිති ඔහුගේ පියා මළසිරුර පිළිබඳ කටයුතු ද මියගිය අය වෙනුවෙන් කරන කටයුතු ද නිමවා ගෝතුය තුනිව ගියාට පසුව බුදුරජාණන් වහන්සේ වැදපුදා ගන්නෙමිය බොහෝ සුවදමල් විවුන් ගෙන මහවනයට ගොස් උන්වහන්සේ වැදපුදා එකත්ප්‍රේව පුත්කළේ උපායකයා මෙතෙක් ද්වාසක් නොදැක්කේ ඇයිදයි වදාල කළේහ පුතා පිළිබඳ සිද්ධිය දැන්වීය.

(ලකුණු 20 කි)

දෙවන කොටස

04. මොග්ගල්ලායන ව්‍යාකරණ සම්පූද්‍ය පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් කරන්න.
05. පාලි අපාදාන කාරකයේ කාරක ප්‍රහේද ගෙන හැර දක්වන්න.
06. අතීත කාලීක කිතක ප්‍රත්‍යා ඇසුරෙන් කිතක පද සැමදාන ආකාරය නිදුසුන් සහිතව පැහැදිලි කරන්න.
07. සන්තම් ආචාර්ය යෙදෙන අවස්ථා මොනවා දැයි උදාහරණ සහිතව පෙන්වා දෙන්න.
08. පහත සඳහන් සූත්‍ර උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
 - i. කවචවත්සන් ලුත්තෙක
 - ii. යමෙදන්තස්සාදෙසා
 - iii. වග්ගන්තං වා වග්ගෙ
 - iv. එහෙකුද්දේ.

(එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැංකි)

.....

